



ශ්‍රී ලංකා
ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ
පාර්ලිමේන්තුව

ජම් ඉය්යතුස් සන්වා-අල්- හයිර්ය්යා (ජස්කා)
(සංස්ථාගත කිරීමේ)

ජම් ඉය්යතුස් සන්වා-අල්- හයිර්ය්යා (ජස්කා) සංස්ථාගත කිරීම
සඳහා වූ පනත් කෙටුම්පතකි

වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු කේ. කාදර් මස්තාන් මහතා විසින්
2016 පෙබරවාරි මස 11 වන දින ඉදිරිපත් කරන ලදී.

(ගැසට් පත්‍රයේ පළ කළේ 2015 දෙසැම්බර් මස 14 වන දින)

මුද්‍රණය කිරීමට පාර්ලිමේන්තුව විසින් නියෝග කරන ලදී

[81 වන පනත් කෙටුම්පත]

ශ්‍රී ලංකා රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ මුද්‍රණය කරන ලදී.

කොළඹ 5, රජයේ ප්‍රකාශන කාර්යාංශයෙන් මිලදී ලබාගත හැකිය.

මිල : රු. 8.00 යි.

තැපැල් ගාස්තුව : රු. 10.00 යි.

**ජම් ඉය්යතුස් සත්වා අල්-හයිර්යයා (ජස්කා)
(සංස්ථාගත කිරීමේ)**

**ජම් ඉය්යතුස් සත්වා අල්-හයිර්යයා (ජස්කා)
සංස්ථාගත කිරීම සඳහා වූ පනතකි**

“ජම් ඉය්යතුස් සත්වා අල්-හයිර්යයා (ජස්කා)” යනුවෙන් හඳුන්වනු ලබන හා සඳහන් කරනු ලබන සංගමයක්, එකී සංගමයේ සාමාජිකයන් එකඟ වූ රීතිවලට අනුව එකී සංගමයට සම්බන්ධ සියලු කරනු එලදායි ලෙස ක්‍රියාත්මක කිරීමේ හා කරගෙන යාමේ කාර්යය සඳහා 5 මෙතෙක් කල් පාලමුණේ පිහටුවා තිබූ හෙයින් ද :

එකී සංගමය පිහිටුවනු ලැබුවේ යම් පරමාර්ථ හා කාරණා සඳහා ද ඒ පරමාර්ථ හා කාරණා මෙතෙක් කල් එකී සංගමය විසින් සාර්ථක ලෙස ක්‍රියාත්මක කර සහ ඉටු කර ඇති හෙයින් ද, එකී සංගමය සංස්ථාගත කරන ලෙස ඉල්ලා ඇති බැවින් ද එම ඉල්ලීම ඉටු 10 කිරීම මහජන යහපත පිණිස වන හෙයින් ද :

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව විසින් මෙසේ පනවනු ලැබේ :—

1. මේ පනත 2015 අංක දරන ජම් ඉය්යතුස් සත්වා අල්-හයිර්යයා (ජස්කා) (සංස්ථාගත කිරීමේ) පනත යනුවෙන් හඳුන්වනු 15 ලැබේ.

2. මේ පනත ක්‍රියාත්මක වන දින සිට සහ ඉන් පසු (මෙහි මින් මතු “සංගමය” යනුවෙන් සඳහන් කරනු ලබන) ජම් ඉය්යතුස් සත්වා අල්-හයිර්යයා (ජස්කා) හි දැනට සාමාජිකයන්ව සිටින තැනැත්තන් සහ මෙයින් පිහිටුවනු ලබන සංස්ථාවට සාමාජිකයන් වශයෙන් මින් මතු ඇතුළත් කරනු ලබන තැනැත්තන් (මෙහි මින් මතු “සංස්ථාව” යනුවෙන් සඳහන් කරනු ලබන) ජම් ඉය්යතුස් සත්වා අල්-හයිර්යයා (ජස්කා) යන නාමය සහ අභිධානය යටතේ අවිච්ඡින්න පැවැත්මක් ඇති සංස්ථාවක් විය යුතු අතර, ඒ නාමයෙන් ඒ සංස්ථාව විසින් ද, ඊට විරුද්ධව ද නඩු පවරනු ලැබිය හැකි ය. තව ද, පොදු මුද්‍රාවක් තබා ගැනීමේ ද, එය පාවිච්චි කිරීමේ ද, තම ස්වකීය අභිමතය පරිදි එය වෙනස් කිරීමේ ද පූර්ණ බලය සහ අධිකාරය ඊට ඇත්තේ ය.

ජම් ඉය්යතුස් සත්වා අල්-හයිර්යයා (ජස්කා) සංස්ථාගත කිරීම.

2 ජම් ඉස්ලාම සන්වා අල්-හයිරියයා (ජස්කා)
(සංස්ථාගත කිරීමේ)

3. සංස්ථාව පිහිටුවනු ලබන්නේ යම් පොදු පරමාර්ථ සඳහා ද සංස්ථාවේ ඒ පොදු පරමාර්ථ පහත දැක්වෙන පරිදි විය යුතු යයි මෙයින් පොදු පරමාර්ථ ප්‍රකාශ කරනු ලැබේ :—

- 5 (අ) මහජනතාවගේ සමාජ ආර්ථික, අධ්‍යාපනික සහ සංස්කෘතික සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම;
- (ආ) සමාජ සේවාවන් සිදු කිරීම ;
- (ඇ) හදිසි ආපදාවන්ට මුහුණ පෑ සහ අසරණ පුද්ගලයන්ට උපකාර කිරීම ;
- (ඈ) දිළිඳු තැනැත්තන්ගේ ජීවන තත්ත්වය නගා සිටුවීම ;
- 10 (ඉ) වැඩිහිටි තැනැත්තන්, අබාධිතයන්, අනාථ දරුවන් සහ වැන්දඹුවන්ගේ අවශ්‍යතාවන් සොයා බලා ඒවා සපුරා දීම සහ ඔවුන්ට උපකාර කිරීම ;
- (ඊ) ළමුන්ගේ හා කාන්තාවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සහ ඔවුන්ට උපකාර කිරීම ;
- 15 (උ) ඉස්ලාමීය මාර්ගෝපදේශන සේවා සැපයීම ;
- (ඌ) විශේෂයෙන් ම ඉස්ලාමීය අධ්‍යාපනය අභිප්‍රේරණය කිරීමට අවශ්‍ය පියවර ගැනීම ;
- (එ) අල්-කුර්ආන්, අස්සුන්නා සහ සහාබාවරුන්, තාබීර්න්වරුන්, තබ්ලන්තාබීර්න්වරුන්ගේ මග පෙන්වීම පදනම් කොට ගෙන ඉස්ලාමීය දේශනා සිදු කිරීම ;
- 20 (ඒ) ප්‍රජාව අතර එකමුතුකම සහ අවබෝධය වැඩි දියුණු කිරීම;
- (ඔ) ප්‍රජාව අතර සාමය සහ මිත්‍රත්වය ඇති කිරීමට පියවර ගැනීම ; සහ
- 25 (ඕ) ඉහත අරමුණු හෝ ඉන් එකක් හෝ මුදුන් පත් කර ගැනීමෙහිලා උපකාරීවන හෝ ආනුෂංගික වන මේ පනතේ හෝ වෙනත් යම් ලිඛිත නීතියකට අනුකූල නොවන අනෙකුත් සියලු ක්‍රියා හෝ දේ සිදු කිරීම ;

ජම් ඉස්කුස් සත්වා අල්-හයිරියයා (ජස්කා) 3
(සංස්ථාගත කිරීමේ)

4. මේ පනතේ සහ වෙනත් යම් ලිඛිත නීතියක විධිවිධානවලට සංස්ථාවේ යටත් ව පහත සඳහන් බලතල ද ඇතුළුව, සංස්ථාවේ පරමාර්ථ බලතල. හෝ ඒ පරමාර්ථ අතුරින් කිසිවක් නංවාලීම හෝ වැඩි දියුණු කිරීම උදෙසා අවශ්‍ය හෝ හිතකර කවර හෝ ක්‍රියා කාරණා හෝ දේ
- 5 කිරීමට, ඉටු කිරීමට හා ක්‍රියාත්මක කිරීමට සංස්ථාවට බලය ඇත්තේ ය.
- (අ) දේශීය හෝ විදේශීය මූල්‍ය වලින් ලැබෙන අරමුදල් රැස්කිරීම සහ මුදලින් හෝ ද්‍රව්‍යමය වශයෙන් හෝ ප්‍රදාන, ත්‍යාග හෝ පරිත්‍යාග භාර ගැනීම ;
- 10 (ආ) වංචල හෝ නිශ්චල දේපල කවර හෝ ආකාරයකින් අත්කර ගැනීම, දැරීම, බද්දට හෝ කුලියට ගැනීම හෝ දීම විකිණීම හෝ අන්‍යාකාරයකින් බැහැර කිරීම සහ සංස්ථාවේ කටයුතු සඳහා අවශ්‍ය හෝ පහසුවක් වන යම් ගොඩනැගිලි හෝ නිර්මාණ ඉදිකිරීම, නඩත්තු කිරීම
- 15 සහ ඒවායේ වෙනස්කම් කිරීම ;
- (ඇ) විනිමය බිල්පත්, චෙක්පත්, පොරොන්දු නෝට්ටු සහ වෙනත් ගනුදෙනු කළ හැකි සාධන පත්‍ර සෑදීමට, ලිවීමට, භාර ගැනීමට, වට්ටම් කිරීමට, පිටසන් කිරීමට, ගනුදෙනු කිරීමට, මිලට ගැනීමට විකිණීමට හෝ නිකුත් කිරීමට,
- 20 සහ යම් බැංකුවක බැංකු ගිණුම් විවෘත කිරීම, පවත්වාගෙන යාම හා වැසීම සහ ඇප ඇතිව හෝ නොමැතිව මුදල් ණයට ගැනීම හෝ ලබා ගැනීම ;
- (ඈ) සංස්ථාවේ කාර්ය සඳහා වහාම අවශ්‍ය නොවන මුදල් කළමනාකරණ සභාව තීරණය කරන ආකරයට ආයෝජනය කිරීම ;
- 25
- (ඉ) සංස්ථාවේ පරමාර්ථ මුදුන් පත් කර ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ හෝ විදේශයක සංස්ථාගත කළ යම් තැනැත්තෙක්, හෝ පුද්ගල මණ්ඩලයක් සමග හෝ ශ්‍රී ලංකාවේ ආණ්ඩුවේ යම් දෙපාර්තමේන්තුවක්, සංස්ථාවක්, මණ්ඩලයක්, පළාත් සභාවක්, පළාත් පාලන ආයතනයක් සමග ගිවිසුම්වලට හෝ කොන්ත්‍රාත්වලට එළඹීමට ; සහ
- 30
- (ඊ) සංස්ථාවේ නිලධාරීන් හා සේවකයන් පත් කිරීම, සේවයෙහි නියුක්ත කිරීම, සේවයෙන් පහකිරීම හෝ සේවය අවසන් කිරීම සහ සංස්ථාව විසින් තීරණය කරනු ලබන යම් වැටුප්, දීමනා සහ පාරිතෝෂික ඔවුන්ට ගෙවීම ;
- 35

4 ජම් ඉයියතුස් සහ්වා අල්-හයිරියයා (ජස්කා)
(සංස්ථාගත කිරීමේ)

5. (1) සංස්ථාවේ කටයුතු සභාපති, අධ්‍යක්ෂ ජනරාල්, ලේකම්, සංස්ථාවේ
භාණ්ඩාගාරික සහ සංස්ථාවේ තත්කාලයේ බලපවත්නා රීතිවලට කටයුතු
අනුකූලව තෝරාපත් කරනු ලබන තවත් හත් දෙනකුට නොඅඩු කළමනාකරණය
සාමාජිකයන් සංඛ්‍යාවකගෙන් සමන්විත වූ කළමනාකරණ
5 මණ්ඩලයක් විසින් මේ පනතේ අනෙකුත් විධිවිධානවලට සහ
සංස්ථාවේ තත්කාලයේ බලපවත්නා රීතිවලට අනුකූලව
කළමනාකරණය කරනු ලැබිය යුතු ය.

(2) සංස්ථාවේ ප්‍රථම කළමනාකරණ මණ්ඩලය, මේ පනත
ක්‍රියාත්මක වීම ආරම්භ වන දිනයට පෙරාතුවම දිනයේ දී
10 කළමනාකරණ මණ්ඩලයේ සාමාජිකත්වය දැරුවා වූ
තැනැත්තන්ගෙන් සමන්විත විය යුතු ය.

6. (1) සාමාජිකයන් ඇතුළත් කර ගැනීම, ඔවුන්ගේ ඉල්ලා අස්වීම සංස්ථාවේ රීති.
හෝ ඔවුන් තෙරපීම සඳහා ද කළමනාකරණ මණ්ඩලය තෝරා
පත්කර ගැනීම සඳහා සංස්ථාවේ නිලධාරීන්ගේ, අනුයෝජිතයන්ගේ
15 සහ සේවකයන්ගේ කාර්ය කරගෙන යාමේ දී අනුගමනය කළ යුතු
කාර්ය පටිපාටිය සඳහා ද සාමාන්‍යයෙන් සංස්ථාවේ සහ
කළමනාකරණ මණ්ඩලයේ කටයුතු කරගෙන යාම සඳහා සහ
සංස්ථාවේ කටයුතු කළමනාකරණය කිරීම සහ එහි පරමාර්ථ මුද්‍රත්
පත් කර ගැනීම සඳහා ද සංස්ථාව විසින් කලින් කල යම් මහා සභා
20 රැස්වීමක දී ඊට පැමිණ ඡන්දය දෙන සාමාජිකයන්ගෙන් තුනෙන්
දෙකකට නොඅඩු බහුතර ඡන්දයෙන් මේ පනතේ සහ වෙනත් යම්
ලිඛිත නීතියක විධිවිධානවලට අනුකූල නොවන රීති සෑදීම
නීත්‍යානුකූල වන්නේ ය. එකී රීති සෑදීමෙන් පසු එවැනිම රැස්වීමක
දී එවැනිම ආකාරයකින් ඒවා වෙනස් කිරීම, ඊට යමක් එකතු කිරීම,
25 ඒවා සංශෝධනය කිරීම හෝ පරිච්ඡේදන කිරීම කළ හැකිය.

(2) මේ පනත ක්‍රියාත්මකවීම ආරම්භ වීමට පෙරාතුවම වූ දිනයේ
දී බලපැවැත්වූ සංගමයේ රීති මේ පනතේ හෝ වෙනත් යම් ලිඛිත
නීතියක විධිවිධානවලට අනුකූල නොවන තාක් දුරට මෙම වගන්තිය
යටතේ පනවනු ලබන රීති ලෙස සලකනු ලැබිය යුතු ය.

30 (3) සංස්ථාවේ සාමාජිකයන් සංස්ථාවේ රීතිවලට යටත් විය
යුතු ය.

7. මේ පනත ක්‍රියාත්මකවීම ආරම්භවන දිනයට පෙරාතුවම වූ සංගමය විසින්
දිනයහි සංගමයේ පැවති සියලු ණය සහ බැරකම් මෙයින් සහ සංගමයට
සංස්ථාපනය කරනු ලැබූ සංස්ථාව විසින් ගෙවා නිදහස් කළ යුතු ගෙවිය යුතු
35 අතර, එදිනට සංගමයට ගෙවිය යුතු ග්‍රාහක මුදල් සහ දායක මුදල්
මේ පනතේ කාර්ය සඳහා සංස්ථාවට ගෙවනු ලැබිය යුතු ය.

ජම් ඉස්සකුස් සත්වා අල්-හයිරියයා (ජස්කා) 5
(සංස්ථාගත කිරීමේ)

8. සංස්ථාවේ සභාපති හා ලේකම් ඉදිරිපිට දී හැර සංස්ථාවේ සංස්ථාවේ මුද්‍රාව කවර වුවද සාධන පත්‍රයකට නොතැබිය යුතු අතර, තමන් මුද්‍රාව. පැමිණ සිටි බවට ලකුණක් වශයෙන් ඔවුන් විසින් ඒ සාධන පත්‍රයෙහි තම නම අත්සන් කළ යුතු ය. තව ද එම අත්සන් කිරීම 5 සාක්ෂිකරුවකු වශයෙන් යම් තැනැත්තකු විසින් කරනු ලැබූ අත්සනකට පරිබාහිරව විය යුතු ය.

9. යම් මිලට ගැනීමක්, ප්‍රදානයක් තැගි කිරීමක්, අන්තිම කැමති සංස්ථාව විසින් පත්‍රයකින් දේපල බැහැර කිරීමක්, ප්‍රකාර හෝ වෙනත් ආකාරයකින් වංචල සහ නිශ්චල දේපල සංස්ථාව සතුවන යම් වංචල දේපලක් ගැනීමට සහ දැරීමට දැරිය හැකි බව. 10 නීතියෙන් සංස්ථාවට බලය සහ හැකියාව ඇති අතර, එවැනි සියලු දේපල සංස්ථාවේ තත්කාලීනව බලපවත්නා රීතිවලට යටත් ව මේ පනතේ කාර්ය සඳහා ඒ දේපල විකිණීමේ, උකස් කිරීමේ, බදු දීමේ, හුවමාරු කිරීමේ හෝ අන්‍යාකාරයකින් බැහැර කිරීමේ පූර්ණ බලය ඇතිව මේ පනතේ කාර්ය සඳහා සංස්ථා විසින් දැරිය 15 යුතු ය.

10. (1) සංස්ථාවේ මුදල් වර්ෂය ලින් වර්ෂය විය යුතු ය. සංස්ථාවේ විගණනය සහ ගිණුම්.

(2) සංස්ථාව විසින් එහි ආදායම හා වියදම, වත්කම් සහ බැරකම්, සහ සංස්ථාවේ වෙනත් සියලු ගනුදෙනු පිළිබඳව නිසි ගිණුම් තබා ගැනීමට කටයුතු සැලැස්විය යුතු ය.

20 (3) සංස්ථාවේ ගිණුම් සභාව විසින් තීරණය කරන පරිදි සුදුසුකම් ලත් විගණකවරයකු විසින් විගණනය කරනු ලැබිය යුතු ය.

මේ වගන්තියේ “සුදුසුකම් ලත් විගණකවරයා” යන්නෙන්—

(අ) ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරීන්ගේ ආයතනයේ හෝ නීතියෙන් පිහිටුවන ලද වෙනත් යම් ආයතනයක හෝ සාමාජිකයකු වූ ද, 25 ගණකාධිකාරීවරයකු වශයෙන් වෘත්තියෙහි යෙදීමට ඒ ආයතනයේ සභාව විසින් නිකුත් කරන ලද සහතිකයක් දරන්නා වූ ද තැනැත්තෙක් ; හෝ

(ආ) ගණකාධිකාරී ආයතනයක එක් එක් නේවාසික හවුල්කරු, ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරීන්ගේ ආයතනයේ හෝ නීතියෙන් පිහිටුවන ලද වෙනත් යම් ආයතනයක හෝ සාමාජිකයකු වන්නා ද, 30 ගණකාධිකාරීවරයකු වශයෙන් වෘත්තියේ යෙදීමට

6 ජම් ඉය්‍යතුස් සහ්වා අල්-හයිරියයා (ජස්කා)
(සංස්ථාගත කිරීමේ)

ඒ ආයතනයේ සභාව විසින් නිකුත් කරන ලද
සහතිකයක් දරන්නා වූ ද, එවැනි වරලත්
ගණකාධිකාරී ආයතනයක්,

අදහස් වේ.

- 5 11. මේ පනතේ සඳහන් තැනැත්තන් හා ඔවුන් මගින් ඔවුන්ගෙන් ජනරජයේ හා
හෝ ඔවුන් යටතේ හිමිකම්පාත්තන් හැර ශ්‍රී ලංකා ජනරජයේ යම් අන්‍යයන්ගේ
රාජ්‍ය මණ්ඩලයක, සංස්ථාවක හෝ වෙනත් යම් තැනැත්තකුගේ අයිතිවාසිකම්
අයිතිවාසිකම්වලට මේ පනතේ අඩංගු කිසිවකින් හානියක් හෝ ආරක්ෂා කිරීම.
බලපෑමක් නොවන්නේ ය.

- 10 12. මේ පනතේ සිංහල සහ දෙමළ භාෂා පාඨ අතර යම් අනනුකූලතාවක්
අනනුකූලතාවක් ඇතිවුවහොත්, එවිට, සිංහල භාෂා පාඨය ඇති වූ විට
බලපැවැත්විය යුතු ය. සිංහල භාෂා පාඨය
බලපැවැත්විය යුතු බව.

පාර්ලිමේන්තුවේ සිංහල පනත් කෙටුම්පත්වල සහ පනත්වල වාර්ෂික දායක මිල (දේශීය) රු. 870 කි. (විදේශීය) රු. 1,160 කි. අංක 163, කිරුළපන මාවත, පොල්හේන්ගොඩ, කොළඹ 05, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ, ප්‍රකාශන කාර්යාංශයේ අධිකාරී වෙත සෑම වර්ෂයකම දෙසැම්බර් මස 15 වැනි දිනට පෙර දායක මුදල් ගෙවා පසුව එළඹෙන එක් එක් වර්ෂය සඳහා ඒවා ලබාගත හැකිය.